

උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ අංක: 37/2025

මගේ අංකය: NP/07/10/02/267

පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව

උතුරු පළාත

යාපනය

2025.10.16

ලේකම්, මුදල්, ක්‍රමසම්පාදන සහ පළාත් පාලන අමාත්‍යාංශය
අධ්‍යක්ෂ, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව
උතුරු පළාත

**උතුරු පළාත් රාජ්‍ය සේවයේ මැහුම් උපදේශක සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන
පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2018 (I) 2025**

උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කරන ලද හා දැනට ක්‍රියාත්මක වන උතුරු පළාත් රාජ්‍ය සේවයේ මැහුම් උපදේශක සේවය සඳහා වන සේවා ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන වලට සහ එහි කලින් කලට සිදුකරන ලද සංශෝධනවලට අනුව උතුරු පළාත් රාජ්‍ය සේවයේ මැහුම් උපදේශක සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය උතුරු පළාතේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් විසින් 2025 වර්ෂයේ පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ.

2.0 සුදුසුකම්

උතුරු පළාත් රාජ්‍ය සේවයේ මැහුම් උපදේශක සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් මේ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

3.0 අයදුම්පත්‍රය

- 3.1 විභාග අපේක්ෂකයන් මෙම නිවේදනය සමග අමුණා ඇති අයදුම්පත ස්වකීය අත්අකුරින් සම්පූර්ණ කර තම දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින්, අයදුම්පත් භාරගන්නා අවසාන දින හෝ ඊට පෙර ලැබෙන පරිදි ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, උතුරු පළාත, නො.393/48, කෝවිල පාර, නල්ලූර්, යාපනය යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනැවිත් හෝ භාරදිය යුතු අතර, අයදුම්පතේ ඡායා පිටපතක් ළග තබා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත.
- 3.2 අයදුම්පත් බහා එවන කවරයේ වම් පස ඉහළ කෙළවරේ NP/07/10/02/267 ලෙස හඳුනාගැනීමේ කේත අංකය සඳහන් කළ යුතුය. අයදුම්පත් යොමුකිරීමේ දී, අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය වනතුරු රැඳී සිටීමේ දී ඇතිවන ප්‍රමාදයන් සඳහා උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වගකියනු නොලැබේ. කෙසේ වෙතත් අයදුම්පත් භාරගන්නා අවසන් දිනෙන් පසුව ලැබෙන අයදුම්පත් සහ නියමිත සුදුසුකම් සම්පූර්ණ නොකළ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලබන අතර ඒ පිළිබඳව අදාළ නිලධාරීන් වෙත දන්වා යවනු ලැබේ.
- 3.3 අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2025.10.27 වේ.

4.0 අයදුම්කරුවන්ගේ අනන්‍යතාවය

අයදුම්කරුවන් විභාග ශාලාව තුළ දී පෙනී සිටින සෑම විෂයයක් සඳහාම විභාග ශාලාධිපති සෑහීමකට පත්වන පරිදි ස්වකීය අනන්‍යතාව ඔප්පු කළ යුතුය. ඒ සඳහා පහත සඳහන් අනන්‍යතා පත්‍රවලින් එකක් විභාග ශාලාධිපති වෙත ඉදිරිපත් කළ යුතු ය.

- (i) පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත
- (ii) වලංගු ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය (Passport)
- (iii) වලංගු රියදුරු බලපත්‍රය (Driving License)

ඉහත සඳහන් අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කළ නොහැකි අයදුම්කරුවන්ගේ අපේක්ෂකත්වය අවලංගු විය හැකිය.

5.0 විභාග ගාස්තු

5.1 පළමු වරට මෙම විභාගයට පෙනී සිටින නිලධාරීන් විසින් විභාග ගාස්තු ගෙවිය යුතු නොවේ.

5.2 එකතු වූ වුවත් ඉන්පසු වාරවල දී, නිලධාරීන් විසින් එක් විෂයයක් සඳහා පමණක් අයදුම් කරන්නේ නම් රු.250/- ක් ද එක් විෂයයකට වඩා පෙනී සිටින්නේ නම් රු.500/- ක් ද විභාග ගාස්තු වශයෙන් උතුරු පළාතේ පිහිටි ඕනෑම තැපැල් කාර්යාලයකින් ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, උතුරු පළාත යන නමට යාපනය තැපැල් කාර්යාලයෙන් මාරුකළ හැකි වන පරිදි මුදල් ඇණවුමකින් ගෙවිය යුතුය.

5.3 මේ වන විටත් මෙම විභාගය සඳහා අයදුම් කර, ප්‍රවේශ පත්‍රය නිකුත් කර ඇති නමුත් විභාගයට පෙනී නොසිටියේ නම් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් විභාග ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවීමෙන් නිදහස් නොවූ අපේක්ෂකයන්, එක් විෂයයක් සඳහා පමණක් අයදුම් කරන්නේ නම් රු.500/- ක් ද, එක් විෂයයකට වඩා පෙනී සිටින්නේ නම් රු.1,000/- ක් ද විභාග ගාස්තු වශයෙන් ගෙවිය යුතුය. විභාග ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවීමෙන් නිදහස් වූ අපේක්ෂකයින් ඉහත 5.2 ඡේදයේ සඳහන් කර ඇති විභාග ගාස්තුව ගෙවිය යුතුය.

5.4 ඉහත 5.2 සහ 5.3 හි සඳහන් පරිදි විභාග ගාස්තුව නොගෙවූ අපේක්ෂකයින් හට නැවත විභාග ගාස්තුව ගෙවීමට සිදුවිය හැකි බවත්, නැවතත් නිවැරදිව විභාග ගාස්තු නොගෙවන අපේක්ෂකයින්ගේ අයදුම්පත් කිසිදු සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලබන අතර, එබැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් විභාග ගාස්තු ගෙවීම අනිවාර්යය වේ.

5.5 අයදුම්කරුවන් විසින් නියමිත විභාග ගාස්තු ගෙවා ඇති බවට සනාථ කිරීමේ වගකීම අදාළ දෙපාර්තමේන්තුව සතුය.

5.6 අයදුම්කරු විසින් මුදල් ඇණවුමේ ඡායා පිටපතක් ළග තබා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත. කවර කරුණක් යටතේ වුව ද මෙම ගාස්තුව ආපසු ගෙවනු නොලැබේ. මෙම විභාගය සඳහා ගෙවනු ලබන ගාස්තුව වෙනත් කිසිදු විභාගයකට මාරු කිරීමට ඉඩදෙනු නොලැබේ.

6.0 ප්‍රවේශ පත්‍රය

අයදුම්පත් විධිමත් පරිදි ඉදිරිපත් කළ නිලධාරීන්ට උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් විසින් විභාගයට පෙනී සිටීම සඳහා ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම, අයදුම්කරු මෙම තනතුර සඳහා සුදුසුකම් සපුරා ඇති බවට පිළිගැනීමක් ලෙස සලකනු නොලබන අතර, විශේෂ කරුණු මත විභාගයට පෙනී සිටීම සඳහා වන සුදුසුකම්වල වෙනස්කම් සිදුවිය හැකි බව ද සැලකිය යුතුය. තවද, විභාගයට පෙනී සිටින නිලධාරීන් විභාග ශාලාධිපති වෙත තම අත්සන සහතික කරවාගත් ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කළ යුතුය. විභාග ප්‍රවේශ පත්‍රය නොමැතිව විභාගයට පෙනී සිටීමට ඉඩදෙනු නොලැබේ. කිසියම් අපේක්ෂකයෙකුට විභාගයට අවම දින 07 කට පෙර ප්‍රවේශ පත්‍රය නොලැබුණි නම් අපේක්ෂකයා විසින් ඒ පිළිබඳව පහත සඳහන් ලේඛන සමග කඩිනමින් උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙත දන්වා යැවිය යුතුය.

- ඉල්ලීම් ලිපිය
- අයදුම්පතේ පිටපතක්
- විභාග ගාස්තු ගෙවා ඇත්නම් මුදල් ඇණවුමේ සහතික කළ පිටපතක්
- අයදුම්පත තැපැල් කළ තැපැල් කාර්යාලය, ලියාපදිංචි තැපැල් අංකය සහ දිනය
- විභාග ප්‍රවේශ පත්‍රය එවිය යුතු තැක්ස් අංකය (Fax No)

7.0 සහතික කරන නිලධාරී සහ දෙපාර්තමේන්තු ප්‍රධානි

7.1 සහතික කරන නිලධාරී :- විභාගයට අයදුම් කරන නිලධාරියා සේවය කරනු ලබන ආයතනයේ ප්‍රධානියා / මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියෙකු / ආයතන ප්‍රධානියා විසින් බලය පවරන ලද නිල මුද්‍රාවක් සහිත නිලධාරියෙකුට පමණක් සහතික කිරීමේ නිලධාරියා ලෙස අයදුම්පත්‍රයේ අත්සන් කළ හැකිය.

7.2 දෙපාර්තමේන්තු ප්‍රධානියා :- විභාගයට අයදුම් කරන නිලධාරියාගේ පුද්ගලික ලිපිගොනුව පවත්වාගෙන යනු ලබන ආයතනයේ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ රාජකාරි ඉටුකරන/වැඩබැලීමේ රාජකාරි ඉටුකරන නිලධාරියා පමණක් දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස අයදුම්පත්‍රයේ අත්සන් කළ හැකිය.

සටහන: අයදුම්පත්‍රයේ අත්සන් කිරීමට පෙර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අංක: 01/2024 දරණ චක්‍රලේඛය වෙත ඔබගේ අවධානය යොමු කරනු ලැබේ.

8.0 මෙම විභාගයට පෙනී සිටින නිලධාරීන්ට නිවාඩු ලබාදීමේ දී දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 19 වන වගන්තිය ප්‍රකාරව සුදුසු පියවර ගත යුතුය.

9.0 නිලධාරීන් විභාගයෙන් සමත්වීම සඳහා එක් එක් විෂයයක් සඳහා හිමි මුළු ලකුණු සංඛ්‍යාවෙන් අවම වශයෙන් 40% ක් ලබාගත යුතුය.

10.0 විභාගයට පෙනී සිටීම සඳහා සුදුසුකම් ලැබූ සියලුම අපේක්ෂකයින් තමන්ගේ විභාග ප්‍රතිඵල උතුරු පළාත් සභාවේ නිල වෙබ් අඩවිය වන www.np.gov.lk හි Exams & Recruitments —> Results යන සබැඳිය මගින් ලබාගත හැකි අතර, මුද්‍රිත ප්‍රතිඵල ලේඛන අදාළ ආයතන ප්‍රධානීන් හරහා නිලධාරීන් වෙත තැපැල් මගින් යොමු කරනු ලැබේ.

11.0 විෂය නිර්දේශය

ඇමුණුම 01 හි සඳහන් කර ඇත. (සිංහල, ඉංග්‍රීසි)

12.0 තවද උතුරු පළාත් සභාවේ නිල වෙබ් අඩවිය වන www.np.gov.lk හි Exams & Recruitments —> Advertisement යන සබැඳිය මගින් මෙම චක්‍රලේඛය භාගත කළ හැකි අතර, මෙම චක්‍රලේඛයේ විධිවිධාන පිළිබඳ ඔබගේ අමාත්‍යාංශයේ/දෙපාර්තමේන්තු/කාර්යාල යටතේ සේවය කරනු ලබන අදාළ නිලධාරීන් දැනුවත් කරන ලෙසට ද ඉල්ලා සිටිනු ලැබේ.

අවධානය පිණිසයි

1. පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අංක 01/2024 දරණ චක්‍රලේඛයේ සඳහන් උපදෙස් අනුගමනය කළ යුතුය.

2. මෙම නිවේදනය මගින් විධිවිධාන සලසා නොමැති මොන යම් හෝ කරුණක් පිළිබඳව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ තීරණය අවසන් තීරණය වේ.
3. තවද මේ සම්බන්ධයෙන් කිසියම් පැහැදිලි කිරීමක් කරගැනීමට අවශ්‍ය නම් උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විභාග අංශයේ 021-2219939 දරණ දුරකතන අංකය සමඟ සම්බන්ධවීමෙන් ලබාගත හැකිය.

ආල්වාස්පිල්ලෙ සිරි

ලේකම්

පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව

උතුරු පළාත

2025.10.16

විෂයය නිර්දේශය				
පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (III ශ්‍රේණිය)				
අනු අංකය	විෂයය	විෂයය අංකය	කාලය	මුළු ලකුණු
1	ආයතන සංග්‍රහය	01	පැය 02	ලකුණු 100
2	මුදල් රෙගුලාසි	02	පැය 1 ½	ලකුණු 100
1.	ආයතන සංග්‍රහය			
	පරිච්ඡේදය II	- සේවයට බඳවා ගැනීමේ කාර්ය පටිපාටි සහ පත්කිරීම්		
	පරිච්ඡේදය IV	- මාස්පඩි, තාවකාලික තත්ත්වය, ස්ථිර තත්ත්වය සහ විශ්‍රාම වැටුප් හිමිකම් ප්‍රදානය කිරීම		
	පරිච්ඡේදය V	- මුදාහැරීම, කලින් දැරූ තනතුරට පෙරළා යැවීම හා සේවය අවසන් කිරීම		
	පරිච්ඡේදය VII	- වැටුප්		
	පරිච්ඡේදය XII	- නිවාඩු		
	පරිච්ඡේදය XIII	- දුම්රිය බලපත්‍ර		
	පරිච්ඡේදය XIV	- දිවයින ඇතුළත රාජකාරි ගමන්		
	පරිච්ඡේදය XXIV	- වැටුප් ණය සහ අත්තිකාරම්		
	පරිච්ඡේදය XXVIII	- පරිපාලන කාර්ය පටිපාටි සහ විධි		
2.	මුදල් රෙගුලාසි			
	පරිච්ඡේදය II	- වියදම් හා ආදායම් ඇස්තමේන්තු		
	පරිච්ඡේදය III	- මුදල් පාලනය හා ගිණුම් ගතකළ හැකිවීම		
	පරිච්ඡේදය IV	- ලැබීම්		
	පරිච්ඡේදය V	- ගෙවීම්		
	පරිච්ඡේදය XIII	- සැපයුම්, වැඩ හා සේවා		

Syllabus				
1st Efficiency Bar Examination (Grade III)				
S. No	Subject	Subject No	Time	Total Marks
1	Establishment Code	01	02 Hours	100
2	Financial Regulations	02	1½ Hours	100
1	Establishment Code			
	Chapter	II	- Recruitment Procedure and Appointment	
	Chapter	IV	- Grant of Monthly Salaries, Temporary Status, Permanent Status and Pensionability	
	Chapter	V	- Release, Reversion and Termination of Employment	
	Chapter	VII	- Salaries	
	Chapter	VIII	- Overtime, Holidays, Holiday pay and Allowance	
	Chapter	XII	- Leave	
	Chapter	XIII	- Railway Warrants	
	Chapter	XIV	- Travel on Duty within the Island	
	Chapter	XXIV	- Salary Loans and Advances	
	Chapter	XXVIII	- Administrative Procedures and Processes	
2	Financial Regulations			
	Chapter	II	- Authorities for Expenditure, Refunds, Write – offs, etc	
	Chapter	III	- Financial Management and Accountability	
	Chapter	IV	- Receipts	
	Chapter	V	- Payments	
	Chapter	XIII	- Supplies, Works and Services	